

**පුරප්පාඩු දැන්වීමයි**  
**මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ**  
**පළාත් අධ්‍යක්ෂ තනතුර**  
**මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව**

මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ තනතුර සඳහා පත් කිරීමට ශ්‍රී ලංකා කෘෂිකර්මික සේවයේ I ශ්‍රේණියට අයත් දැනට රාජ්‍ය සේවයෙහි හා පළාත් රාජ්‍ය සේවයෙහි, සේවයේ නියුතු සුදුසු නිලධරයන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

**01. බඳවා ගැනීමේ ක්‍රමය**

මෙම නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සපුරා ඇති කෘෂිකර්මික සේවයට අයත් අයදුම්කරුවන් අතුරින් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත ඉහළම ලකුණු ලබා ගන්නා අපේක්ෂකයා ඉහත පුරප්පාඩු තනතුර සඳහා බඳවා ගනු ලැබේ. කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ පශ්චාත් උපාධියක් හෝ ඊට ඉහළ සුදුසුකම් ලබා තිබීම, සේවා කාලය, විෂයානුබද්ධ දැනුම, පරිපාලනමය හැකියාව හා අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මෙම ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී සලකා බලනු ලැබේ.

**02. අවශ්‍ය සුදුසුකම්**

- i. ශ්‍රී ලංකා කෘෂිකර්මික සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු වීම.
- ii. කිසිදු විනය කටයුත්තකට හෝ විනය දඬුවමකට භාජනය නොවූ අයෙකු විය යුතුය.
- iii. දැනටමත් රාජ්‍ය/පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධරයන් වෙතින් පමණක් අයදුම්පත් කැඳවනු ලබන බැවින් වයස් සීමාවක් අදාළ නොවේ.
- iv. අයදුම්පත් භාර ගන්නා අවසන් දින වන විට තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය.

සටහන :- සුදුසුකම් සනාථ කෙරෙන සියළුම සහතිකවල ඡායා පිටපත්, ජාතික හැඳුනුම්පතේ හා උප්පැන්න සහතිකයේ ඡායා පිටපත් අයදුම්පත සමඟ අමුණා එවිය යුතුය.

**03. අයදුම්පත් ඉදිරිපත් කිරීම**

සියළුම අයදුම්පත් විධිමත්ව හා නිවැරදිව සම්පූර්ණ කර 2017 මැයි මස 29 වන දිනට හෝ ඊට පෙර ලැබෙන ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානියා සහ අදාළ අමාත්‍යාංශ ලේකම් මහින් (පළාත් සභාවට අන්තර්ග්‍රහණය වූ නිලධරයෙකු නම් ඔබගේ අයදුම්පත පළාත් අමාත්‍යාංශ ලේකම් හා ප්‍රධාන ලේකම්ගේ නිර්දේශ සහිතව යොමු කළ යුතුය) “ලේකම්, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 244, කටුගස්තොට පාර, මහනුවර.” යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත බහාලන ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ “මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත් කැඳවීම” යනුවෙන් සඳහන් කළ යුතුය. නියමිත දිනට පසු ලැබෙන අයදුම්පත්, අසම්පූර්ණ අයදුම්පත් හා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනට නියමිත සුදුසුකම් සපුරා නොමැති අයගේ අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්පත් ප්‍රමාද වීම හෝ නැතිවීම ගැන කිසිදු පැමිණිල්ලක් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව භාර ගනු නොලැබේ (ආදර්ශ අයදුම්පත [www.psc.cp.gov.lk](http://www.psc.cp.gov.lk) යන වෙබ් අඩවියෙන් බාගත කරගත හැකිය).

මෙම බඳවා ගැනීම සම්බන්ධයෙන් මෙහි විධිවිධාන සලසා නොමැති කරුණු පිළිබඳ තීරණ ගැනීමේ බලය මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමිය සතු වේ.

මෙම දැන්වීමේ සිංහල හා දෙමළ පාඨ අතර යම් පරස්පරතාවයක් ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු වන්නේය.

2017 අප්‍රේල් මස 26 වැනි දින.  
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා  
කාර්යාලයේදීය

ආර්.එම්.එන්. රත්නායක,  
ලේකම්,  
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව